

පරීසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්



නිවන්ධන අංක 03

5 ශ්‍රේණිය

පැළෑටි හා ගසවැල්



අර්ථනාමික මධ්‍යස්ථානය

ශ්‍රී රුවන් කිලිණා

ශාස්ත්‍රවේදී, NCT සිවිල් ඉංජිනේරු, රජයේ පාසල් ආචාර්ය


සියලු ම පංති සඳහා විමසීම් 071 66 84 251

### 03. පැළෑටි හා ගස්වැල්




මෙම තේමාවෙන් අපි  
මනිසාට හැතුවම බැර  
ශාකවර්ග පිළිබඳව  
ඉගෙන ගනිමු

### ශාකයක ප්‍රධාන කොටස්




✿ අප අවට පරිසරයේ ඇති ශාක වර්ග ප්‍රධාන කොටස් 4 කට බෙදිය හැකි ය.

1. ගස් (වෘක්ෂ)
2. වැල්
3. පඳුරු
4. පැළෑටි



ගස්



වැල්



පඳුරු



පැළෑටි

### ගස්වල විවිධ ලක්ෂණ

ගස් වර්ගවල කඳ ශක්තිමත්. ඇතැම් ගස්වල අතු බෙදෙනවා. ඇතැම් ගස්වල අතු බෙදෙන්නේ නෑ. ඇතැම් ගස්වල මුදුන් මුලක් දක්නට ලැබෙනවා. ඇතැම් ගස්වල මුදුන් මුලක් දක්නට ලැබෙන්නේ නෑ. ගස් වර්ග උස්ව වැඩෙනවා.

■ විවිධ ගස් වර්ග :-


කළුවර, පොල්, අඹ, බුරුත, පැපොල්, දොඩම්, කොස්, අරලියා, බෙලි, සල්, ජම්බු

■ තාල වර්ගයට අයත් ගස් :-

පොල්, තල්, කිතුල්, පුවක්, ලේන්තර් (මේවායේ අතු නොබෙදේ. මුදුන් මුලක් නැත)

■ වටිනා දැව වර්ග ලබා ගන්නා ගස් :-

කළුවර, කළුමැදිරිය, තේක්ක, හල්මිල්ල, මහෝගනී, කොස්



# ශාක වර්ග කිහිපයක වර්ධනය සොයා බලමු.

දං ගස


1. ශාකය වැඩි ඇති ස්ථානය - විවෘත පරිසරයක
2. ශාකයේ ස්භාවය - කඳ ශක්තිමත් ය, අතු විහිදී ඇත, ගස උඩට වැඩි ඇත, මුදුන් මුල් ඇත, ගෙඩි අමුවෙන් කොළ පාටයි. ඉදුණු විට දම් පාටයි.

## හානිවාරිය

1. ශාකය වැඩි ඇති ස්ථානය - වියළි බවින් යුත් ස්ථානයක
2. ශාකයේ ස්භාවය - වැලක් ලෙස ආධාරක ඔස්සේ වැඩීම සිදු වේ. සිහින් දිගටි කටු සහිත ශාක පත්‍ර ඇත.


## \* ශාක පත්‍රවලින් අපි ලබන ප්‍රයෝජන

- ආහාරයට ගැනීම හා කැඳ සෑදීම සඳහා (ගොටුකොළ, හානාවාරිය, ඉරමුසු)
- ආහාර රසවත් කිරීම හා සුවඳවත් කිරීම සඳහා (කරපිංචා, රම්පේ, සේර)
- නිවාසවලට සෙවිලි කිරීම සඳහා (පොල්, තල්, ඉළක්, පිදුරු)
- ආහාර චිකීම සඳහා (කැන්ද, හෙළුම්, හල්මිල්ල, කෙසෙල්)
- අලංකාරය සඳහා (මඩු, කිතුල්, පොල් (ගොක්කොළ), ක්‍රෝටන්, බිගෝනියා, ෆර්මිස්)
- විසිතුරු නිර්මාණ කිරීම සඳහා (පොල්කොළ, ඉඳිකොළ, තල්කොළ, වැටකෙයියා) (මේවා විසිතුරු නිර්මාණවලට අමතරව වට්ටි, පෙට්ටි ආදිය විවීමට ද භාවිතා කෙරේ.)




✿ අප අවට පරිසරයේ ඇති ශාක වර්ග ප්‍රධාන කොටස් 4 කට බෙදිය හැකි ය.

1. ගස් (වෘක්ෂ)
2. වැල්
3. පඳුරු
4. පැළෑටි



ගස්



වැල්



පඳුරු



පැළෑටි

### ගස්වල විවිධ ලක්ෂණ

ගස් වර්ගවල කඳ ශක්තිමත්. ඇතැම් ගස්වල අතු බෙදෙනවා. ඇතැම් ගස්වල අතු බෙදෙන්නේ නෑ. ඇතැම් ගස්වල මුදුන් මුලක් දක්නට ලැබෙනවා. ඇතැම් ගස්වල මුදුන් මුලක් දක්නට ලැබෙන්නේ නෑ. ගස් වර්ග උස්ව වැඩෙනවා.

■ විවිධ ගස් වර්ග :-

කළුවර, පොල්, අඹ, ඩුරුත, පැපොල්, දොඩම්, කොස්, අරලියා, බෙලි, සල්, ජම්බු

■ තාල වර්ගයට අයත් ගස් :-

පොල්, තල්, කිතුල්, පුවක්, ලේන්තර් (මේවායේ අතු නොබෙදේ. මුදුන් මුලක් නැත)


■ වටිනා දැව වර්ග ලබා ගන්නා ගස් :-

කළුවර, කළුමැදිරිය, තේක්ක, හල්මිල්ල, මහෝගනී, කොස්



**\* මලක ප්‍රධාන කොටස්**

මල් යනු ශාකයක ප්‍රධාන කොටසක් බව දැන ගනිමු.




**\* මලේ කොටස් පැහැදිලි ලෙස දැකිය හැකි මල්**

- වඳ
- නා
- සල්
- කිරි ඉද්ද

**\* ශාකයක් තම මුල් මඟින් ජලය ලබා ගන්නා බව පෙන්වන ක්‍රියාකාරකම්**

● අවශ්‍ය ද්‍රව්‍ය :-

1. එක ම ප්‍රමාණයේ කුඩා පැළ 2 ක් (සුදු පැහැති මල් පිපුණු)
2. විනිවිද පෙනෙන වීදුරු බඳුන් 2 ක්
3. වර්ණ ගන්වන ලද ජලය, පිරිසිදු ජලය



● ක්‍රියාකාරකම කරන ආකාරය :-

පළමුව කුඩලු පැළ දෙක විදුරු බඳුන් දෙකට දමා එකකට වර්ණ මිශ්‍රිත පලයන්, අනෙකට පිරිසිදු පලයන් යොදන්න. පැය කිහිපයකට පසුව මෙම බඳුන් දෙකේ සිදු වී ඇති වෙනස බලන්න.


B බඳුනේ ගසේ කඳ දිගේ මල් වර්ණවත් බවක් දැක ගත හැකි ය. මෙම ක්‍රියාකාරකමෙන් ශාකයක මුල් මඟින් පලය ලබා ගන්නා බව හඳුනා ගත හැකි ය.

ශාකයක මලක ජීවි ගෘහියක හට ගැනීම නොව ඉතා අපූරු ක්‍රියාමාර්ගයක සිදු වන්නා වේ. එම බව බවට බණ්ඩකයා, වට්ටකයා, මැ, චිරිස් වගේ ශාකමල උදාවීමෙන් දැක ගත හැකි ය. මලේ නෙති ක්‍රමයෙන් වියළී ගොස් අවසානයේ ගෘහියක නොව නාරලක නිර්මාණය වන්නා වේ.

අවට පරිසරයෙන් සොයා ගත හැකි මල් වර්ග හා ශාක පත්‍ර වර්ග අලවා ගෙන පොත් පිටුවක් සකස් කරන්න. (මල හා පත්‍රය නොකැඩෙන ලෙස පරණ පුවත්පතක පිටු අතර තබා එම පිටු මත බරක් තබා ඇලවීමට සුදුසු ලෙස සකස් කර ගත හැකි ය.)

ඉන් පසුව එක පිටුවක එක මලක් හා එම වර්ගයේ ම ශාක පත්‍රයක් බැගින් අලවන්න.

- මල් නම - වද
- මල කඩා ගත් දිනය - 2022.03.10
- වියළීමට පෙර පාට - රතු පාට
- වියළීමෙන් පසු පාට - දුඹුරු පාට
- මල පිළිබඳ වෙනත් තොරතුරු - මෙම මල් වර්ගය පුපා කිරීමට යොදා නොගනී. සුවඳක් නැත. අවුරුද්ද පුරාම මල් පිපේ.
- පත්‍රය වියළීමට පෙර පාට - තද කොළ පාට
- පත්‍රය වියළීමෙන් පසු පාට - කළු පැහැයට හුරුයි
- පත්‍රය පිළිබඳ වෙනත් තොරතුරු - ශාක පත්‍රය ආහාරයට නොගනී. පත්‍රයේ දාරය දැති සහිතය.



ශාකයක වැඩිපුර මල් හට ගන්නා ඉහළ අතළුලය. වියට ගන්නා මල් ගන්නා ශාකයේ ඉහළ කොටසට ගොදුණ නිරු වළිය වැටීමයි. නිරු වළිය කොළින් ම වැටෙන අතළුල ද මල් හට ගැනීම වැඩිය. මේ නිසා වැඩිපුර ගොඩ ආගොදුණ මල් වැඩිපුර නිරු වළිය ලැබෙන අතළුලය.

\* ශාක හා සතුන් අතර ඇති සම්බන්ධතාව සොයා බලමු.

● කුඩු සාදන කුරුල්ලන් :-

- |                  |                   |
|------------------|-------------------|
| 1. බට්ටිච්චා     | 4. වඩු කුරුල්ලා   |
| 2. කපුටා         | 5. කොණ්ඩ කුරුල්ලා |
| 3. පැණි කුරුල්ලා |                   |




පැණි මල්කොප්පු අලංකාර ම කුඩු කාදන්නා මතු කුරුල්ලා, මුහුණ ම කොණ කුඩු කාදන්නා ශාක කොණගේ ගැහු කොණ (කොණ්ඩ) කපුටාගේ කුඩු මේ බිත්තර දමනවා. කුඩු කාදන කුරුල්ලන් තමන්ගේ කුඩු කාදා ගන්නා විවිධ ද්‍රව්‍ය උදුමු කාර ගන්නවා.

● කුරුල්ලන් කුඩු සාදන්නට යොදා ගන්නා දේ :-

- |              |              |               |
|--------------|--------------|---------------|
| 1. ශාක පත්‍ර | 3. පොල් කෙඳි | 5. ශාකවල කෙඳි |
| 2. පිදුරු    | 4. පුලුන්    | 6. ශාක පොතු   |

● දිම්බයන් දිම්බ ගොටු සාදා ගැනීමට බහුලව යොදා ගන්නා ශාක

- |              |          |
|--------------|----------|
| 1. පේර       | 4. කොස්  |
| 2. අඹ        | 5. දොඩම් |
| 3. කටු අනෝදා | 6. කපු   |



දිම්බයන් දිම්බ ගොටු කාදන්නා ශාක පත්‍ර වන අලවා ගැනීමෙනි. මු කාදන දිම්බයන්ගේ ගැඹරයෙන් නිපදවන ශාකයන් උදුමු කාර ගන්නවා.

● සතුන් ආහාර ලෙස යොදා ගන්නා ශාකවල කොටස් :-

- |              |  |                          |
|--------------|--|--------------------------|
| 1. පක්ෂීන්   | ■ ගෙඩි                                 | ■ ප්‍රසව් ගෙඩි           |
|              | ■ ඇට වර්ග                              | ■ මල් පැණි               |
| 2. මල්හිම    | ■ ගෙඩි                                 | ■ ඇට වර්ග                |
|              | ■ ප්‍රසව් ගෙඩි                         | ■ මල් පැණි (කෙසෙල් මුවේ) |
| 3. වඳුරන්    | ■ ගෙඩි                                 | ■ ඇට වර්ග                |
|              | ■ ප්‍රසව් ගෙඩි                         | ■ කොළ                    |
| 4. මුත්තුවන් | ■ ඇට වර්ග (උදා:-මකුදුකොකු,බතල,කිරි ඇට) |                          |
|              | ■ පැළ වර්ග (උදා:-පොල් පැළ)             |                          |



මම කනුගෙන ඇතැම් කනු පැණි  
 ආහාරයට පමණක් ගන්නා අතර,  
 ඇතැම් කනු පැණි ගබඩා  
 කරනු ලබනවා.



මම කනු මල්වල පැණි බීමට පැණිම නිසා මල්වල පරාගනය ඊළු මෙනවා.  
 බීම බම ගන්නම මල්වලින් ගෙඩි හට ගැනීමට උපකාරයක් ලැබෙනවා.

- ගොළුබෙල්ලන් —————> ශාක පත්‍ර, ලපටි ශාක
- දළඹුවන් —————> ශාක පත්‍ර, ලපටි ශාක, කරල්
- ගවයින් —————> ශාක පත්‍ර, ලපටි ශාක

**\* ශාක, මල්, එල හා සතුන් අතර සබඳතාව**

සත්තු වාසස්ථාන  
 සාදා ගනිති

සත්තු අවිවේන්  
 වැස්සෙන්  
 ආරක්ෂා වෙති



සත්තු ආහාර ලබා ගනිති

සත්තු ශාක මත  
 රාත්‍රිය ගත කරති.

■ ශාක මත රාත්‍රිය ගත කරන සතුන් :-


උදා:- බකමුණා, උගුඩුවා, උණහපුළුවා, ඇතැම් පක්ෂීන්, බස්සා, උලමා, රිළුවා, වඳුරා, කටුස්සා, හමීබාවා



බකමුණා



උණහපුළුවා



උගුඩුවා



හමීබාවා

■ අවු, වැසිවලින් බේරීමට ශාකවල සෙවණ සොයන සතුන් :-

උදා:- ගවයින්, කුරුල්ලන්, ගෝනුන්, මුවන්

■ ගස්වල අතු වල චිල්ලෙන ලෙස කුඩු හා වඳු තනන සතුන් :-

උදා:- වඩු කුරුල්ලන්, බට්ටිච්චන්, දෙබරැන්, මීමැස්සන්, බඹරැන්

■ ගස්වල බෙනවල කුඩු තනන සතුන් :-

උදා:- ගිරවුන්, මයිනන්, කැරලුන්, කොට්ටෝරුවන්


■ ශාක පත්‍රවලින් කුඩු සාදා ගන්නා සතුන් :-

උදා:- දිම්බයන්, පැණි කුරුල්ලන්, බට්ටිච්චන්




\* ශාක පත්‍රවල හැඩය අනුව පරිසරයේ ඇති ගස් වර්ග කරමු.

01. වර්ගය - පත්‍රිකා සහිත ශාක පත්‍ර




සියඹලා



කතුරුමුරුංගා



පොල්




ඹලිඳ



නා




බෙහෙත් හෙල්ලි




නිඳිකුම්බා




කොහොඹ



රට නෙල්ලි




පැණි තෝර



සමන් පිව්ව



වැටහිරියා



බිලිං



දහස්පෙතියා



ඇඹරැල්ලා




කරපිංචා


02. වර්ගය - සිහින් දිගැටි ශාක පත්‍ර




කලාඳුරු



ඉඟුරු




ඉරමුසු




හාතාචාරිය




ඉළික්



උණ



බඩඉරිඟු




කුරක්කන්




03. වර්ගය - පත්‍රය බෙදී ගිය ශාක පත්‍ර




මඤ්ඤදාක්කා




කැපුන්කීරිය




වැටකොළ




රුක්ඛත්තන



කටු ඉඹුල්



බණ්ඩක්කා




තෙල් වීඬරු  
(බෙහෙත් වීඬරු)




කොට්ට පුලුන්



කොහිල




කරවිල




ගස්ලඹු




දෙල්




කපු පුලුන්



වැල් දොඩම්  
(පැෂන් ගෘථි)




වීඬරු




මිදු


04. වර්ගය - පැහැලි ගෘහ පත්‍ර




කොස්




කපු




කොට්ටම්බා




දෙහි




අරලිය




වරා




කෝපි



අර්ධෝනිසා  
(හවර්නුග)




බුලත්




බෝ




බතල




අඟුණ




නිවිති




නිප්පිලි




වරබඳු




ගහල



තේක්ක



අන්තූරියම්




වැල් අල




උඩල


05. වර්ගය - ශාක පත්‍රයේ දාරය දැකී සහිත ශාක පත්‍ර




අක්කපාන



කෝප්ප කොළ




ඉරවේරය



ගොටුකොළ




වද



ඉන්තල




කුඩලු



කපුකිනිස්ස

\* ශාක පත්‍රයක කොටස් හඳුනා ගනිමු.



\* ශාක පිළිබඳ කියවෙන කවි, ගී

- \* මොර ගිඹුටු දත් පතා
- අඹ දඹ ද ඇට බිතා
- පළු වීර දෙබවිතා
- කැඳලි විලිකුන් ගෙනා

- \* අඹ දඹ නාරං කෙසෙල් දෙල්

(ගායනය : පෙල්වන් පෙරේරා)

පිනවන දුටු දන සැම - ගත ළඟ පිහිටි කදිම  
 කුරු පෙළ අවට සැදීම - යුත් සෙවනැල්  
 ගතමෙ කුලෙච්චි දිලීම - විහඟුන් මත රැඳීම  
 සුළඟින් පත් ලෙලදීම - ඇති සැම කල්  
 යන එන දන සැමගේම - එහි ඉඳ ගිම් සැලසීම  
 දසදිගු අත විහිදීම - තිබෙන විසල්  
 දෙතිපිටියටම ඉතා ම - වටිනා මහ නුග දුටු  
 බලයකි එහි සිතුවේ ම - නිලබර පුල්

(‘දෙතිපිටියේ නුගරැක’ - ගජමත් මෝනා)

2,3,4 සහ 5 ශ්‍රේණි සඳහා zoom ඔන්ලයින් පන්ති වලට සහභාගී වීමට  
 071 6684251 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.